

ඇමරිකන් එක්සත් ජනපද තානාපති කාර්යාලය  
කොළඹ

# ප්‍රවෘත්ති නිවේදනය

මහජන කටයුතු අංශය

දුරකථනය: +94 (1) 249-8100  
විද්‍යුත් තැපෑල: [VanHornNT@state.gov](mailto:VanHornNT@state.gov)

ෆැක්ස්: +94 (1) 244-9070  
<http://lk.usembassy.gov>

නිවේදන අංක: 20190507-2

## රාමදාන් උත්සවය වෙනුවෙන් රාජ්‍ය ලේකම් පොම්පෙම් නිකුත්කළ පණිවිඩය

මැයි 5, 2019: එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් එක්සත් ජනපදයේ සහ ලොවපුරා සිටින මුස්ලිම් ජනතාවට ආශීර්වාදලත් රාමදාන් උත්සවයක් වෙනුවෙන් මාගේ සුභපැතුම් පළකර සිටිමි.

බොහෝ මුස්ලිම්වරුන් සඳහා, මෙම මාසය ආත්මික පුනර්ජීවනය කෙරෙහි අවධානය යොමු කිරීමට, කරුණාවන්ත බව නැවත ඇතිකර ගැනීමට, අසරණයන්ට අනුකම්පාව දැක්වීමට සහ විවිධ ප්‍රජාවන් අතර සංහිදියාව ඇතිකර ගැනීමට අවස්ථාවකි. සමානාත්මතාව, දයාව හා ත්‍යාගශීලිභාව යන අපගේ පොදු ඇමරිකානු අගයයන් යටතේ එක්සත් ජනපදයේ බොහෝ පල්ලි සහ නිවෙස් විවිධ ආගම් අදහන අසල්වැසියන් සහ මිතුරන් තම නිවෙස්වලට පිළිගනු ලබයි.

පසුගිය මාසයේදී ඒබ්‍රහමික ඇදහිලි තුනටම අයත් ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ල වී තිබේ. එසේම කෙනෙකුගේ ඇදහිල්ල නිදහසේ කරගෙන යෑමේ හැකියාවට ලොවපුරා විශාල අභියෝග එල්ල වෙමින් තිබේ. පුද්ගලයින්ට සහ රජයන්ට එක්ව කටයුතු කිරීමෙන් මෙම වෛරය මගින් දිරිගන්වනු ලැබූ ප්‍රහාරකයින්ට එරෙහිව ජයගත හැකි වන අතර සියලු දෙනාගේම ආගමික නිදහස ප්‍රවර්ධනය කළ හැකිය. අන් අයට සහාය වීම, දයානුකම්පාව සහ අන් අයට ගරුකිරීම පිළිබඳව සියලුම ආගම් අදහන්නන්ට සිහිපත් කරදීමට රාමදාන් උත්සවය උපකාරී වේ.

දිනපතා නිරාහාරව සිටීමෙන් සහ ආහාර අන් අය සමග බෙදා හදා ගැනීමෙන් ප්‍රජාව සමග ඇති බැඳීම වැඩි කරන අතර ප්‍රජා සේවාවන්හි ඇති වැදගත්කම අවධාරණය කරයි. මේ මොහොතේ අන් අයගේ ඇදහිල්ල ගැන නොතකා අප විසින් ඔවුන් සමග පවත්වා ගෙන යා යුතු අන්‍යෝන්‍ය බැඳීම පිළිබඳව වගකීම සිහිකර ගත යුතුය.

සුළුතර ආගමික ප්‍රජාවන් කෙරෙහි ඇති අපගේ ගෞරවය පෙන්වීමටත්, ආගමික නිදහස සඳහා අපගේ ඇති කැපකිරීම පිළිබිඹු කිරීමටත් සහ සාමය සඳහා සහයෝගිතාව ඇතිකර ගැනීමටත් ලොවපුරා ඇති අපගේ තානාපති කාර්යාල සහ කොන්සුලර් කාර්යාල ඉත්තාර් උත්සව පවත්වනු ලබයි.

රාමදාන් ශුද්ධ මාසය ආරම්භ වන මෙම අවස්ථාවේ, සෑම මුස්ලිම්වරයෙකුටම ප්‍රීතිමත් රාමදාන් සමයක් වේවායි ප්‍රාර්ථනා කරමි.